



දිවිනෑගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
வாழ்வினளமுச்சி அபிவிருத்தி திணைக்களம்
Department of Divineguma Development

1 වන අධියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
1^{ம்} கட்டம், 4 வது மாடி, செத்திரிபாய பத்தரமுல்ல
1st 4th floor, Sethsiripaya, Battaramulla

මගේ අංකය } DDD/HO/SW/15/02/01
எனது இல }
My No

ඔබේ අංකය }
உமது இல }
Your No

දිනය } 2016.05.02
திகதி }
Date

සියලුම දිස්ත්‍රික් දිවිනෑගුම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්,
සියලුම දිස්ත්‍රික් දිවිනෑගුම අධ්‍යක්ෂවරුන්,
සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්,
සියලුම දිවිනෑගුම ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්.

දිවිනෑගුම ප්‍රතිලාභීන් වෙනුවෙන් මාසිකව බැර කරනු ලබන අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් ආයෝජනය කිරීම.

දිවිනෑගුම සහනාධාර ලබාදීමේදී, මෙතෙක් අනුගමනය කරන ලද ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් ප්‍රතිලාභී ගිණුම්වලට ගිණුම්ගත කිරීම හා ආයෝජනය කිරීමේ ක්‍රමවේදය 2016 මැයි 01 දින සිට සංශෝධනය කරනු ලැබේ.

02. දිස්ත්‍රික් දිවිනෑගුම අධ්‍යක්ෂවරුන් විසින් ලබාදෙන පෙර මාසයට අදාළ උපරිම වාර්තාව පදනම් කරගෙන අදාළ මාසයට ගෙවිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණය ඇස්තමේන්තු කරනු ලබයි. එම වාර්තාව පාදක කරගනිමින් ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් මුදල් හා මුදලින් ලබාදෙන සහනාධාර වටිනාකම් එකතුව සෘජුවම දිවිනෑගුම බැංකු වෙත බැරකිරීම සිදු නොකරන අතර, **2016 මැයි මස සිට ප්‍රතිලාභීන්ගේ මුදල් සහනාධාර වටිනාකම් පමණක් දිවිනෑගුම බැංකු වෙත සෘජු ජ්‍යෙෂ්ඨ ක්‍රමය යටතේ බැර කිරීමට මුදල් අංශය කටයුතු කරනු ඇත.** ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් සෘජුවම ගිණුම් අංශය විසින්, ප්‍රධාන කාර්යාලයේ ක්ෂුද්‍ර මූල්‍ය අංශය වෙත ලබාදෙන අතර එම මුදල් ආයෝජනය කිරීම හා පරිපාලනය එම අංශය විසින් සිදු කරනු ඇත.

03. ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතිරිකිරීම් මුදල් ගිණුම්වලට බැරකිරීමේ ක්‍රියාවලිය පෙර පරිදිම සිදුකළ යුතුය. මුදල් අංශය විසින් ක්ෂුද්‍ර මූල්‍ය අංශය වෙත ලබා දෙන මාසික අනිවාර්ය ඉතුරුම් මුදල් එම අංශය විසින් ආයෝජනය කරනු ලැබේ. එක් එක් බැංකුවලට අදාළ අනිවාර්ය ඉතුරුම් මුදල මාසිකව ලිඛිත නිවේදන මගින් ක්ෂුද්‍ර මූල්‍ය අංශය විසින් දන්වා එවන අතර, එය ලැබීමෙන් පසු පහත පරිදි පොදු ලෙජරයේ ගිණුම් සටහන් තැබිය යුතුය. ඒ සඳහා ගිණුම් උපදෙස් පහතින් දැක්වේ.

- I. හර - ආයෝජනය සඳහා ක්ෂුද්‍ර මූල්‍ය අංශයට යවන ලද අනිවාර්ය ඉතිරි කිරීම් ගිණුම (කේත අංකය - 3004)
- බැර - දිවිනෑගුම ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතිරිකිරීම් ගිණුම් වලට බැරකළ යුතු අරමුදල් ගිණුම (කේත අංකය - 4002)

II. සහනාධාරලාභීන්ගේ පුද්ගලික අනිවාර්ය ඉතිරිකිරීම් ගිණුම් වලට බැර කිරීමේදී,

හර - දිව්‍යාගුම සහනාධාරලාභීන්ගේ අනිවාර්ය ඉතිරිකිරීම් ගිණුම් වලට බැරකළ යුතු අරමුදල් ගිණුම (කේත අංකය - 4002)


බැර - අනිවාර්ය ඉතිරි කිරීම් තැන්පතු ගිණුම (කේත අංකය - 4408)

(කේත අංක 4408 යටතේ දක්වා ඇති අනිවාර්යය ඉතුරුම් තැන්පතු ගිණුමේ මුදල් ප්‍රතිලාභියාගේ පුද්ගලික අනිවාර්යය ඉතුරුම් තැන්පතු ගිණුම්වලට බැර කළ යුතුය.)

දැනටමත් ඉහත ගිණුම් පොදු ලෙජරයේ විවෘත කර ඇති බැවින් අලුතින්ම ගිණුම් ආරම්භ කිරීම නොකළ යුතුය. අපගේ අනිවාර්ය ඉතිරිකිරීම් සම්බන්ධයෙන් දැනටමත් ලබාදී ඇති උපදෙස් අනිකුත් කාරණාවලදී අදාළ කරගත යුතුය. අනිවාර්යය ඉතුරුම්වලට අදාළ වාර්ෂික පොළිය ක්ෂුද්‍ර මූල්‍ය අංශය විසින් සෑම ප්‍රජා මූල බැංකුවක් වෙතම එවීමට කටයුතු කරනු ලැබේ.

04. ප්‍රතිලාභීන්ගේ නිවාස අරමුදල් දායකත්වය හා සමාජ ආරක්ෂණ අරමුදල් දායකත්වය පෙර පරිදිම ගිණුම් අංශය විසින් සෘජුව එම අරමුදල් වෙත ලබාදීමේ ක්‍රමවේදය තවදුරටත් නොවෙනස්ව පවතී.

05. 2016 මැයි මාසයේ සිට ඉහත උපදෙස් අනුව කටයුතු කරන ලෙස කාරුණිකව දන්වන අතර, මේ සම්බන්ධව යම් පැහැදිලි කරගැනීමක් අවශ්‍යවේනම් දුරකථන අංක 0112887469 ඔස්සේ අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය) අමතන ලෙස වැඩිදුරටත් දන්වා සිටිමි.


චන්ද්‍ර වික්‍රමසිංහ,
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

- | | | |
|--|---|-----------|
| 01. ලේකම් - සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය | - | කා.දැ.පි. |
| 02. විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව | - | කා.දැ.පි. |
| 03. ප්‍රධාන අභ්‍යන්තර විගණක | - | කා.දැ.පි. |
| 04. ප්‍රධාන ගණකාධිකාරී | - | කා.දැ.පි. |
| 05. අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය) | - | කා.දැ.පි. |